



Ceylon Government Gazette

Published by Authority.

No. 5,380—FRIDAY, NOVEMBER 15, 1895.

PART I.—General: Minutes, Proclamations, Appointments,
and General Government Notifications.

PART II.—Legal and Judicial.

PART III.—Provincial Administration.

PART IV.—Marine and Mercantile.

PART V.—Municipal and Local.

Separate paging is given to each Part in order that it may be filed separately.

Part III.—Provincial Administration.

Land Sales:—	PAGE	PAGE
Western Province	—	Land Acquisition Notices
Central Province	—	Land Resumption Notices
Northern Province	—	Notices under "The Forest Ordinance"
Southern Province1231	Notices of sale of Arrack, Opium, and Toll Rents ...1242
Eastern Province	1233 & 1246	Notices of sale of Salt and Timber
North-Western Province	—	Notifications of Close Seasons, Infected Areas, &c. ...1245
North-Central Province1234	Specifications under "The Irrigation Ordinance"
Province of Uva1236	Miscellaneous Departmental Notices
Province of Sabaragamuwa1236	

LAND SALES IN THE SOUTHERN PROVINCE.

No. 916, s. P.

Colonial Secretary's Office,
Colombo, November 11, 1895.

ON Thursday, February 29, 1896, and following days, at noon, the Assistant Government Agent for the Matara District will put up to auction, at his office in Matara, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Thirty allotments of land situated in the Matara District of the Southern Province.
Preliminary plan 1,593.—Gangaboda pattu.

No.	Name of Land.	Village.	Description.	Extent.	
				A.	P.
1209	Illukmandiahena <i>alias</i> Hewel- deniyahena	Sapugoda	Jungle containing millila, &c.	13	3 25
1210	Yakkadagalahena <i>alias</i> Nuga- hena	Gatara	do.	5	2 1
1211	Yakkadagalahena <i>alias</i> Nuga- deniyahena, also called Bo- gahahena	do.	do.	22	1 13
Preliminary plan 2,920.					
6060	Puhukosgahahena	Karaputugala	Paddy field	1	1 33
6061	Miilagahadeniya	do.	do.	2	0 8
6063	Ellhena	do.	Jungle	32	1 18
6064	Do.	do.	do.	2	0 26
6065	Do.	do.	do.	0	1 17

PART III.—Page 1231

C 1

Lot.	Name of Land.	Village.	Description.	Extent.	
				A.	R. P.
Preliminary plan 4,403.—Wellaboda pattu.					
11642	Godellahena or Kahagalahena	Uda Aperekkka	Chena	6	3 35
11643	Do.	do.	Garden	0	0 27
11644	Tumpelahena	do.	do.	0	2 19
11645	Do.	do.	Chena	1	0 18
11646	Do.	do.	Garden	0	1 8
11647	Galhena	do.	Partly cleared land	3	2 18
11648	Beligaha	do.	Cleared land	0	3 26
11649	Gurukandahena	Palle Aperekkka	Garden	1	1 9
Preliminary plan 4,412.					
11703	Godellahena	Uda Aperekkka	Forest	3	1 3
Preliminary plan 2,083.—Morawak korale.					
2577	Mapanapedeniyakumbura	Idanduketa	Paddy	3	1 32
2578	Do.	do.	do.	1	1 9
2580	Do.	do.	do.	1	1 13
2581	Munmullehena	do.	do.	0	2 14
2582	Do.	do.	do.	0	1 39
M 212	Indigaswatta	do.	Garden	1	1 28
P 212	Radakumbura	do.	Paddy	1	1 2
Preliminary plan 2,029.					
2289	Beddewelkumbura	Kotapola	Paddy	0	3 31
2290	Hatlahakumbura	do.	do.	1	0 0
2294	Wewelwaladeniya	do.	Deniya and chena	16	3 4
Preliminary plan 732.					
6286	Mahakumburakabella	Morawaka	Okanda	0	0 24
6287	Kadethuyamulla Ihaladeniya	do.	Deniya	0	2 33
Preliminary plan 2,168.					
2168	Welegewatta	Morawaka	Garden	0	3 39

Upset price,—Rs. 10 per acre.

Further information regarding these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Matara.

By His Excellency the Lieut.-Governor's command,

W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 916, s. P.

විෂි 1895 ක්වූ නොවැම්බර් මස 11 වෙනි දින කොළඹ

මහසෙනෙවුසාරිසඳුන්තාන්සේනේ කන්තෝරුවේදීය.

ඔහු තරුණයාට ප්‍රකාරයට වෂි 1896 ක්වූ පෙබ්‍රවාරි මස 20 වෙනි දින වූ මුහුණතක්ද දවැලට සහ ඊට පසුව දවස්වලත් මාතර කවිවේරියේදී වෙන්දේසිකර විකුණන්නට සූදානම් වූයේය.

මාතර දිසාවේ දකුණුපලායේ පිහිටා තිබෙන බිම්කැබලි 30ක්ය.

නො.	ඉඩමේ නම.	සිතියම 1,593.	අන්දම.	මහක.
		ගම.		අ. රු. ප.
1209	ඉළුකිමනිසියේ හේන නොහොත් ගැවැල්දෙයියා හේන	සපුපොඩ	මිලල ආදිය ඇති බැද්ද	13 3 25
1210	සකඩගල හේන නොහොත් නුග හේන	ගහාර	එම	5 2 1
1211	එම නොහොත් බෝගහ හේන	එම	එම	22 1 13
සිතියම 2,920.				
6060	පුහුණුවන හේන	කරපුටුගල	කුඹුර	1 1 33
6061	මිසිලගහ දෙකිය	එම	එම	2 0 8
6063	ඇල්හේන	එම	එම බැද්ද	32 1 18
6064	එම	එම	එම	2 0 26
6065	එම	එම	එම	0 1 17
සිතියම 4,403. වැලලවටපත්තුව.				
11642	ගොඩැල්ලේ හේන නොහොත් කහගලහේන	ලබ්දපරාක්ක	හේන	6 3 35
11643	එම	එම	වත්ත	0 0 27
11644	කුන්තැලේ හේන	එම	එම	0 2 19
11645	එම	එම	හේන	1 0 18
11646	එම	එම	වත්ත	0 1 8
11647	ගල්හේන	එම	විකක් එලිකරපු ඉඩම	3 2 13
11648	බෙලිගහ	එම	එලිකරපු ඉඩම	0 3 26
11649	ඉරුකන්දේ හේන	පල්ලෙපරාක්ක	වත්ත	1 1 9
සිතියම 4,412.				
11703	ගොඩැල්ලේ හේන	ලබ්දපරාක්ක	බැද්ද	3 1 3
සිතියම 2,083. මොරවක්කෝරලේ.				
2577	මාපනාපෙනියෙයියා කුඹුර	ඒදුමුකින	ච	3 1 32
2578	එම	එම	ච	1 1 9
2580	එම	එම	ච	1 1 13

LAND SALES IN THE NORTH-CENTRAL PROVINCE.

No. 903, N.-C. P.

Colonial Secretary's Office,
Colombo, October 30, 1895.

ON Wednesday, December 13, 1895, at 12 o'clock noon, the Government Agent for the North-Central Province will put up to auction, at his office in Anuradhapura, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Fourteen allotments of land situated in the Nuwaragam palata division of the Nuwarakaliya district of the North-Central Province.

Preliminary plan 1,201.—Kadawat korale.

Lot.	Village.	Name of Applicant.	Description.	Extent. A. R. P.
3569	Rambewa	Velate Lekama and another	Forest	3 1 5
		Preliminary plan 1,202.—Kadawat korale.		
3571	Irambakkulamia	Vedaralage Kapurala	Forest	5 2 23
3572	Do.	K. V. Vedaralage Kapurala	do.	2 2 22
		Preliminary plan 1,340.—Kadawat korale.		
4034	Migaswewa	P. Pinhami and another	Jungle said to be fit for paddy	5 2 15
		Preliminary plan 1,342.—Kadawat korale.		
4037	Siyambalagaswewa	Velatege Undiarala	Forest said to be fit for paddy	3 2 36
		Preliminary plan 1,335.—Wilachchiya korale.		
4028	Maragahawewa	Kapurahami Gamaralu	Land fit for paddy	1 1 0
		Preliminary plan 1,336.—Wilachchiya korale.		
4029	Hunuwilagama	Kawuralage Kapurala	Land suitable for paddy	1 2 3
		Preliminary plan 1,337.—Wilachchiya korale.		
4030	Dummadalewa	Kawurala, Vel-vidane	do.	8 2 32
		Preliminary plan 1,346.—Wilachchiya korale.		
4045	Wirasole	P. Badderala	Land fit for paddy	4 2 38
		Preliminary plan 878.—Nuwaragam korale.		
2683	Palugaswewa	Palugaswewa Ratemahatmeya	Jungle	2 1 5
		Preliminary plan 1,199.—Nuwaragam korale.		
3565	Etambagaskada	K. Punchirala and another	Forest	0 2 20
		Preliminary plan 1,164.—Kende korale.		
3451	Nuwarawewa	Crown	Irrigable land	5 0 13
3302	Do.	Do.	do.	7 0 0
		Preliminary plan 379.—Nuwaragam korale.		
1463	Tissawewa	Crown	Irrigable land	8 0 29

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, North-Central Province.

By His Excellency the Lieut.-Governor's command,
W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 903, N.-C. P.

වර්ෂ 1895 ක්වු මස ඔක්තෝබර් මස 30 වෙනි දින කොළඹ

මහසෙනෙවරියාණන්ගේ කන්තෝරුවේදීදී.

උතුරු මැද දිසාවේ ආණ්ඩුවේ ඒජන්ත උපකාරකවරයා විසින් මෙහි සහක සඳහන් වූ ආණ්ඩුව සහක ඉඩම් ආණ්ඩුවේ නියෝගල ප්‍රකාරයට වර්ෂ 1895 ක්වු දෙසැම්බර් මස 18 වෙනි දින වූ බද්ද දවල් 12ට අනුරාධ පුර කවිච්චියේදී වෙන්දේසිකර විකුණන්නට යෙදෙනවා ඇත.

උතුරු මැද දිසාවේ නුවරකලාව ස ප්‍රාන්තයේ නුවරකලාව කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබලි 14.

පිහිටීම 1,201. කඩවත්තෝරලේ. අයිතිකම් කීයන්හා—වටුන්න.

කො.	ගම.	ඉල්ලුම්කාරයාගේ නම.	අකුම.	මහත. අ. ර. ප.
3569	රඹුව	වේලාගේ ලේකම් සහ කෙනෙක්	මුසලාන	3 1 5
		පිහිටීම 1,202.		
3571	ඉරම්බක්කුලම	වෙදරලගෙ කපුරල	එම	5 2 23
3572	එම	කො. ඒ. වෙදරලගෙ කපුරල	එම	2 2 22
		පිහිටීම 1,340.		
4034	මහස්වුව	පී. පිත්තාම සහ කෙනෙක්	වියට ගොඳු බිම	5 2 15
		පිහිටීම 1,342.		
4037	සිංඹුලාගස් වුව	වේලාගෙ උත්තිරල	මුසලාන එම	3 2 36

LAND SALES IN THE PROVINCE OF UVA.

No. 210, P. OF U.

Colonial Secretary's Office,
Colombo, October 31, 1895.

ON Tuesday, January 28, 1896, at noon, the Government Agent for the Province of Uva will put up to auction, at his office in the Kacheheri, the under-mentioned portion of Crown Land, on the terms authorized by Government. An allotment of land situated in the Udukinda division of the Badulla District of the Province of Uva.

Preliminary plan 549.

Lot.	Village.	Name of Applicant.	Name of Claimant.	Description.	Extent. A. R. P.
1880	Kiruwanagama	Mr. J. Paterson	Crown	Patana land	88 0 0

Upset price, —Rs. 10 per acre.

Further information respecting this land may be obtained from the Surveyor-General, and regarding the conditions of sale from the Government Agent, Province of Uva.

By His Excellency the Lieut.-Governor's command,

W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 210, P. OF U.

මම 1895 නවුම් මස 31 වෙනි දින කොළඹ මහලොවකදී පානාබිම් ප්ලාන් 549 අංකයේ

උඩුකිඳු උඩුකිඳු පලාතේ බදුල්ල කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබලි එකක්.

පිටිම 549.

කො.	ගම.	ඉල්ලුම්කරයා.	අන්දම.	මහල.
1880	කිරුච්ඡාගම	ජේ. පැටර්සන් මහත්මයා	පහසුබිම්	88 0 0

අක්කරයක් රුපියල් 10කට වෙන් වෙන්ව පවත්වා ඇත.

බොහෝ දෙනෙකුට මෙම බිම සඳහා ඉඩම් ලබාදීමට අවස්ථාවක් ඇත. විකිණීමේ කොන්දේසි ගැන උඩුකිඳු උඩුකිඳු පලාතේ බදුල්ල කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබලි එකක්.

උපරාජ්‍යාධිකාර උතුරු පළාතේ ආඥාවලට, ආචාර්ය. ඩී. ඩබ්ලිව්, වැඩබලන මහලොවකදී වම්.

LAND SALES IN THE PROVINCE OF SABARAGAMUWA.

No. 217, P. OF S.

Ratnapura Kacheheri,
October 31, 1895.

NOTICE is hereby given that the under-mentioned allotments of land situate at Uggalkaltota, in the Helandapalata of the Meda korale of the Ratnapura District, Province of Sabaragamuwa, will be sold by public auction at the Balangoda Resthouse on Friday, November 22, 1895, at 1 P.M., on the special terms sanctioned by the Hon. the Colonial Secretary's letter No. 437 of November 17, 1892.

Preliminary plan 322.—Uggalkaltota.

Lot.	Name of Land.	Description.	Extent. A. R. P.
714	Kirimetiya Kanatta	Chena	1 2 28
715	Do.	do.	3 1 0

Lot.	Name of Land.	Description.	Extent. A. R. P.
716	Kirimetiya Kanatta	Chena	3 0 38
718	Do.	do.	2 1 2
719	Do.	do.	2 2 2
720	Do.	do.	2 2 0
721	Do.	do.	2 1 15
723	Do.	do.	1 3 14
724	Do.	do.	2 3 1f
726	Do.	do.	2 2 7
727	Do.	do.	2 2 0
728	Do.	do.	5 0 37

Further information respecting the conditions of sale can be ascertained from the Government Agent, Ratnapura.

H. WACE,
Government Agent.

No. 217, P. OF S. වම් 1895 ක්වු ඔක්තෝබර් මස 31 වෙනි දින රත්නපුරේ කවි වේරියේදීය.

සබරගමු දිසාවේ රත්නපුර පලාතේ මැදකෝරළේ හෙලුට්ටි පලාතේ උග්ගල් කල්කොට පිහිටි මෙහි පහත සඳහන්වෙන ඉඩම්කවිටි වම් 1895 ක්වු නොවැම්බර් මස 22 වෙනි සිකුරාදා පස්වරු එක් කති සමට බලාත්කොඩි නානාසමේදී වංසාසිපති මහසෙනාධාරී ජයලත්නාන්තේ විසින් එවන්ලද වම් 1892 ක්වු නොවැම්බර් මස 17 වෙනි දින දරණ නොමිමර 437 ලියමනේ සඳහන්වෙන නිසවෙලට සටන්ව ප්‍රසිධි වෙන්දේසියේ විකුණන්නට යෙදෙනවා ඇත.

පැලාතේ නොමිමර 322. ගම—උග්ගල් කල්කොට. මහක.

නො.	ඉඩමේ නම.	අන්දම.	අ. රු. ප.
714	කිරිමැටිය කනත්ත	හේන	1 2 28
715	එම	එම	3 1 0

නො.	ඉඩමේ නම.	ගම.	අ. රු. ප.
716	කිරිමැටියේ කනත්ත	හේන	3 0 38
718	එම	එම	2 1 2
719	එම	එම	2 2 2
720	එම	එම	2 2 0
721	එම	එම	2 1 15
723	එම	එම	1 3 14
724	එම	එම	2 3 11
726	එම	එම	2 2 7
727	එම	එම	2 2 0
728	එම	එම	5 0 37

විකිනීමේ කොන්දේසි නැත වැඩිදුර කාරණා රත්න පුරේ ආණ්ඩුවේ එජන්තලත්නාන්තේගෙන් දැනගන්නට පුළුවන.

එච්. වේස්, ආණ්ඩුවේ එජන්ත වම්හ.

No. 218, P. OF S.

Colonial Secretary's Office, Colombo, November 5, 1895.

ON Tuesday, January 7, 1896, at noon, the Government Agent for the Province of Sabaragamuwa, will put up to auction, at his office in Ratnapura, the under-mentioned portion of Crown Land, on the terms authorized by Government.

An allotment of land situated in the Diyapotagam pattua of the Kolonna korale of the Province of Sabaragamuwa.

Preliminary plan 556.

Lot.	Name of Land.	Village.	Name of Claimant.	Description.	Extent. A. R. P.
1438	U.linduawamukalana	Jayataunkanda	Crown	Forest and chena	128 1 23

Upset price,—Rs. 18 per acre.

Further information respecting this land may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, Ratnapura.

By His Excellency the Lieut.-Governor's command, W. T. TAYLOR, Acting Colonial Secretary.

No. 218, P. OF S.

වම් 1895 ක්වු නොවැම්බර් මස 5 වෙනි දින කොළඹ මහසෙනාධාරී ජයලත්නාන්තේගෙන් කවිකෝරුවේදීය.

සබරගමු දිසාවේ ආණ්ඩුවේ එජන්තලත්නාන්තේ විසින් මෙහි පහත සඳහන්වෙන ආණ්ඩුව සන්තක ඉඩම ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වම් 1896 ක්වු ජනවාරි මස 7 වෙනි දින ආහාරාලාද 120 රත්න පුරේ කවිවේරියේදී වෙන්දේසිකර විකුණන්නට යෙදෙනවා ඇත.

සබරගමු දිසාවේ කොළොන්නකෝරළේ දිසපොට්ටම්පත්තුවේ පිහිටා තිබෙන බිම්කැබේල්ලක්.

නො.	ඉඩමේ නම.	සිතියම 556. අයිතිකම් කීයත්තා—ආණ්ඩුව.	අන්දම.	මහක. අ. රු. ප.
1468	උල්ලිඳුවාවේ මුකලාන	ජයතුන්කන්ද	මුකලාන සහ හේන	128 1 23

අස්කරසක් රුපියල් 18 බැගින්.

මෙම ඉඩම ගැන වැඩිදුර කාරණා සර්වේසර්ජන්තලත්නාන්තේගෙන්ද, විකිනීමේ කොන්දේසිය ගැණ කාරණා රත්නපුරේ ආණ්ඩුවේ එජන්තලත්නාන්තේගෙන්ද දැනගන්නට පුළුවන.

උපආණ්ඩුකාර උතුමානන්තේගෙන්ද ආඥාවලස, ඩබ්ල්. ටී. වේලර්, වැඩබලන මහසෙනාධාරී වම්හ.

No. 219, P. OF S.

Colonial Secretary's Office, Colombo, November 8, 1895.

ON Tuesday, January 7, 1896, at noon, the Government Agent for the Province of Sabaragamuwa will put up to auction, at his office in Ratnapura, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Two allotments of land situated in the Meda pattuwa of the Atakalan korale of the Province of Sabaragamuwa.

Preliminary plan 5,695 of lot Q 327 only.

Lot.	Name of Land.	Village.	Description.	Extent. A. R. P.
Q 327	Adjacent to Bara estate	Rakwana	Site of old hospital buildings	0 3 24
—	Adjacent to Stubton estate	do.	Site of former medical officer's quarters	1 2 31

Upset price,—Rs. 300 per acre.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, Ratnapura.

By His Excellency the Lieut.-Governor's command,

W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 219, P. OF S.

වම 1895 ක්වු නොවැම්බර් මස 8 වෙනි දින කොළඹ
මහසෙනෙකාරිජලන්තාන්තේ කන්තෝරුවේදීය.

බරගමු දිසාවේ ආණ්ඩුවේ ඒජන්තලන්තාන්තේ විසින් මෙහි පහත සඳහන්වෙන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වම 1896 ක්වු ජනවාරි මස 7 වෙනි දිනවූ අභ්‍යරුවාද 12ට රත්නපුරේ කම්මේරියේදී වෙන්දේසිකර විකුණනට යෙදෙනවා ඇත.

සබරගමු දිසාවේ අධිකලන්තෝරලේ මැදපත්තුවේ රක්වානේ පිහිටාතිබෙන බිම්කැබෙලි 2ක්.

Q 327 බිම්කැල්ලේ සිතියම 5,695.

නො.	නිවෙහ සාහස.	ගම.	අයිතිකම කියව්නා.	අන්දම.	මහත.
Q 327	බාරවත්තට ගාව	රක්වාන	ආණ්ඩුව	පරත ආරෝග්‍යාකාරාව නිබෙන බිම	අ. රු. ප.
—	ස්වබ්වත්තට ගාව	එම	එම	එවකට සිටි ආණ්ඩුවේ දෙස්තර පදිනවිවසිවි ගේ පිහිටාතිබෙනබිම	0 3 24 1 2 31

අක්කරයක් රුපියල් 300෦ බැගින්.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේයර්ජනරාල්ලන්තාන්තේගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ කාරණා රත්නපුරේ ආණ්ඩුවේ ඒජන්තලන්තාන්තේගෙන්ද දැනගනට පුළුවන.

උපආණ්ඩුකාර උතුමානත්වගන්තේගේ ආඥාවලෙස,
ඩබ්ල්සු. ටී. චේලර්,
වැඩබලන මහසෙනෙකාරිජ වමිග.

No. 220, P. OF S.

Colonial Secretary's Office,
Colombo, November 8, 1895.

ON Tuesday, January 7, 1896, at noon, the Government Agent for the Province of Sabaragamuwa will put up to auction, at his office in Ratnapura, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Two allotments of land situated in the Uda pattuwa of the Kuruwiti korale of the Province of Sabaragamuwa.

Preliminary plan 569.

Lot.	Name of Land.	Village.	Name of Applicant.	Description.	Extent.
					A. R. P.
1525	Bambarabotuwegadeniya	Mudunkotuwa	Y. Naidehami of Mudunkotuwa	Deniya	3 1 36
1526	Kakututulindagawadeniya	Do.	do.	do.	2 1 19

Upset price, —Rs. 10 per acre.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, Ratnapura.

By His Excellency the Lieut.-Governor's command,

W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 220, P. OF S.

වම 1895 ක්වු නොවැම්බර් මස 8 වෙනි දින කොළඹ
මහසෙනෙකාරිජලන්තාන්තේ කන්තෝරුවේදීය.

බරගමු දිසාවේ ආණ්ඩුවේ ඒජන්තලන්තාන්තේ විසින් මෙහි පහත සඳහන්වෙන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වම 1896 ක්වු ජනවාරි මස 7 වෙනි දිනවූ අභ්‍යරුවාද 12ට රත්නපුරේ කම්මේරියේදී වෙන්දේසිකර විකුණනට යෙදෙනවා ඇත.

සබරගමු දිසාවේ කුරුවිටිකෝරලේ උඩපත්තුවේ පිහිටාතිබෙන බිම්කැබෙලි දෙකක්.

සිතියම 569. ගම—වුදන්කොටුව.

නො.	ඉඩමේ නම.	ඉල්ලීමකාරයා.	අන්දම.	මහත.
1525	බම්බරබොටුවගේ දෙනිය	යාපිටිගේ හයිදෙනාමි	දෙනිය	අ. රු. ප.
1526	කන්කුඩුලිදගාවා දෙනිය	එම	එම	3 1 36 2 1 19

අක්කරයක් රුපියල් 10 බැගින්.

මෙම ඉඩම් ගැන වැඩිදුර කාරණා සර්වේයර්ජනරාල්ලන්තාන්තේගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ කාරණා රත්නපුරේ ආණ්ඩුවේ ඒජන්තලන්තාන්තේගෙන්ද දැනගනට පුළුවන.

උපආණ්ඩුකාර උතුමානත්වගන්තේගේ ආඥාවලෙස,

ඩබ්ල්සු. ටී. චේලර්,
වැඩබලන මහසෙනෙකාරිජ වමිග.

NOTICES UNDER THE FOREST ORDINANCE.

WHEREAS by the 6th section of the Ordinance No. 10 of 1885, it is enacted that whenever it is proposed to constitute any land such as is described in section 5 a reserved forest, notice thereof shall be published in the *Government Gazette*—

- (a) Specifying, as nearly as possible, the situation and limits of such land;
- (b) Declaring that it is proposed to constitute such land a reserved forest;
- (c) Naming an officer (hereinafter called "The Forest Settlement Officer"), who shall be appointed by the Governor, to inquire into and determine the existence, nature, and extent of any rights claimed by, or alleged to exist in favour of, any person in or over any land comprised within such limits, and any claims relating to the practise within such limits of chena cultivation, and to deal with the same as provided in chapter II. of the said Ordinance:

And whereas it is proposed to constitute certain lands in Attangané, Pánculáwa, Mígahawadiya, Vendakaduwa, Adippola, Andanankatuwa, Pahalakola Eliya, and Bandárahena in Anaivilundan and Munnessaram pattus of Pitigal kóralé North, in the Chilaw District, as hereinafter defined, a reserved forest:

Notice is hereby given (1) that it is proposed to constitute the lands situated within the limits defined in the schedule hereunder written a reserved forest; (2) that John Davenport Mason, Esq., is the officer appointed the Forest Settlement Officer of the lands proposed to be constituted a reserved forest aforesaid.

By His Excellency's command,

W. T. TAYLOR,
Acting Colonial Secretary.

Colonial Secretary's Office,
Colombo, November 11, 1895.

SCHEDULE.

Land lot 8,839 called Amba Mukalana, appearing on preliminary plan 1,750, situate at Attangané, Pánculáwa, Mígahawadiya, Vendakaduwa, Adippola, Andanankatuwa, Pahalakola Eliya, and Bandárahena, in Anaivilundan and Munnessaram pattus of Pitigal kóralé north, in the District of Chilaw, and bounded as follows:—North by Crown land called Vendakaduwa and Attangané Mukalanas and Ihala Attanganawewa; north-west by Attangané Mukalana, Attanganéwewa, lot 8839½, Pankulawawewa, and Pankulawakele; west by Pánculáwakele, Addippolakele, and Sengaloya; south by lot 8839½, Adippolahena, and lots 8839½ and 8840; and east by Kompaspara.

REVENUE NOTICES.

Statement of Arrack Distilled during the Quarter ended September 30, 1895.

	WESTERN PROVINCE.	SOUTHERN PROVINCE.		TOTAL.
	Kalutara District.	Galle District.	Matara District.	
	Gallons.	Gallons.	Gallons.	Gallons.
Balance on June 30, 1895	17,172½	27,041	362	44,575½
Quantity distilled during the quarter ended September 30, 1895	317,608½	57,927	8,747	384,277½
Total	334,776	84,968	9,109	428,853
Quantity issued during the quarter ended September 30, 1895	274,691½	50,927½	6,828	332,447
Balance in store on September 30, 1895	60,084½	34,040½	2,281	96,406

Audit Office,
Colombo, November 12, 1895.

T. SKINNER,
Acting Auditor-General.

IN accordance with the requirements of section 3 of the Opium and Bhang Ordinance, No. 2 of 1893, I hereby give notice that the licenses for the sale by retail of opium and bhang within the limits of the Municipality of Kandy for the year commencing January 1, 1896, will be four in number. The said licenses will be put up to sale by public auction at this office on Monday, November 25, 1895, at 1 o'clock P.M., and they will be issued in accordance with the provisions of the aforesaid Ordinance, and under the following conditions, viz. :—

1. That the place licensed shall always be kept clean, and shall be subject to inspection, and that no riotous or disorderly conduct be allowed to occur therein.
2. That the place licensed shall not be kept open for the sale of opium and bhang at any time before the hour six in the morning or after 9 in the evening.
3. That no opium or bhang be sold to any woman, or any child under the age of fifteen, or to any intoxicated person.
4. That the licensee shall cause to be painted or affixed in some conspicuous part of his shop his name, the number of the shop, and the words "Licensed to sell Opium by Retail."
5. That no person other than the licensee shall sell or expose for sale any opium or bhang under his license, either as agent or servant of such licensee, unless the name of such agent or servant be registered in the office of the Municipal Council with the sanction of the Chairman.

Wholesale licenses will be issued only to retail dealers.

The Municipal Office,
Kandy, November 12, 1895.

ALLANSON BAILEY,
Chairman.

NOTICE is hereby given that the Government Agent, Galle, will put up for re-sale by public auction, at the risk of the original purchasers, the under-mentioned Tolls from December 1 to 31, 1895, on Monday, November 25, 1895 :—

1. The road toll at Welitara.
2. The minor toll on the Ambalangoda-Elpitiya road.
3. The road toll at Kahawa.

The purchaser must deposit the purchase amount on the day of sale in cash.

Reason for Re-sale.

Non-payment of the instalment for October, 1895.

Galle Kachcheri, G. COOKSON,
November 12, 1895. for Government Agent.

විෂ් 1895 ජනවාරි මස 1 වෙනි දින සිට 31 වෙනි දින වනතුරු මෙහි පහත සඳහන්වන රේන්ද පළමු ගැනුම්කාරයින්ගේ අප්‍රයෝජනයට එජන්තලන්තානස් එසින් නොවැම්බර් මස 25 වෙනි සද්ද දවස් සිටුවේ එකට ප්‍රසිධ වෙන්නේදේසියේ දෙවනු විකුණන්නට සෙදෙනවා ඇත. එනම්:—

1. වැලිතර පාරේ රේන්දය.
2. අම්බලන්තොඩ, ඇල්පිටියේ අතුරුපාරේ රේන්දය.
3. කහවේ පාරේ රේන්දය.

ලුල්එම්කාරයින් විසින් රේන්දය ගතව දෙන මුදල අත්පිට ගෙවනට ඕනෑය.

දෙවනු විකුණන්නට සෙදෙන කාරණයනම් 1895 ජනවාරි මස මාසයට ගෙවනට ඕනෑ මුදල නොගෙවී තිබීමය.

ජී. කුක්සන්,
ආණ්ඩුවේ එජන්තකරු වෙනුවට.

විෂ් 1895 කවු නොවැම්බර් මස 12 වෙනි දින ගාල්ලේ කවිවේර්දේදිය.

NOTICE is hereby given that on Monday, November 25, 1895, at 1 P.M., will be put up for re-sale at the Galle Kachcheri, at the risk of the original purchasers, any of the under-mentioned Arrack Rents of the Southern Province from December 1 to June 30, 1896, the original purchasers of which may have failed on or before that date to pay the instalment for the month of October, 1895.

The purchaser at the re-sale should deposit one-tenth of the purchase amount on the day of sale, and complete the necessary security on or before December 15, 1895 :—

1. Four Gravets, Galle, and Akmimana.
2. Wellaboda pattu, Gangaboda pattu, and Hinidum pattu, Galle District.
3. Bentota-Wallalawiti korale, Galle District.
4. Giruwa pattu east and Magam pattu, Hambantota District.
5. Weligam and Morawak korales and Wellaboda pattu, Matara District.

G. COOKSON,
for Government Agent.
Galle Kachcheri,
November 12, 1895.

විෂ් 1895 කවු දෙසැම්බර් මස 1 වෙනි දින සිට 31 වෙනි දින වනතුරු මෙහි පහත සඳහන්වන දකුණු පලාතේ අරක්කු රේන්ද වලින් මුල් ගැනුම්කාරයින් විසින් විෂ් 1895 කවු ඔක්තෝබර් මාසේදී ගෙවිය යුතු මුදල ඔක්තෝබර් මාසේදී කෝ ඊට මත්තෙන් ගෙවනට නොසෙදෙන අරක්කු රේන්ද විෂ් 1895 කවු නොවැම්බර් මස 25 වෙනි සද්ද ගවස එකට ගාල්ලේ කවිවේර්දේදී මුල් ගැනුම්කාරයින්ගේ අප්‍රයෝජනයට දෙවනු විකුණන්නට සෙදෙනවා ඇත.

දෙවනු විකුණීමේදී ගැනුම්කාරයා විසින් විකුණීමේ මුදලෙන් දහයෙන් පන්දහයක් වැඩුණු දවසේදී ගෙවනට ඕනෑවා සහ දෙසැම්බර් මස 15 වෙනි දින කෝ ඊට මත්තෙන් තිසි ඇට සම්පූර්ණවනට ඕනෑය.

1. ගාල්ලේ කවිවේර්දේදිය සහ අක්මිටත.
2. ගාල්ලේ වැල්ලඹවත්තුවේ, ඉහලඹවත්තුවේ සහ හිටියුම්පත්තුවේ රේන්දය.
3. ගාල්ලේ බෙත්තොට වල්ලොවිටි කෝරලේ රේන්දය.
4. නොගෙනඉර ගිරවාපත්තුවේ සහ මාගම්පත්තුවේ රේන්දය.
5. මාතර දිස්ත්‍රික්කේ වැලිගම්කෝරලේ, මොර මක්කෝරලේ සහ වැල්ලඹවත්තුවේ රේන්දය.

ජී. කුක්සන්,
ආණ්ඩුවේ එජන්තකරු වෙනුවට.

විෂ් 1895 කවු නොවැම්බර් මස 12 වෙනි දින ගාල්ලේ කවිවේර්දේදිය.

NOTICE is hereby given that the Assistant Government Agent, Matara, will put up for re-sale by public auction, at the risk of the original purchasers, the under-mentioned Tolls from December 1 to 31, 1895, on Thursday, November 28, 1895, at 1 P.M. :—

The road toll rent, Bandattara, on the Tudawe line, and Kekanadure on the old Hakmana road.

The purchaser must deposit one-half of the purchase amount on the day of sale in cash as security for the rents.

Reason for Re-sale.

Non-payment of the instalment for October, 1895.

Galle Kachcheri, G. COOKSON,
November 11, 1895. for Government Agent.

විෂ් 1895 ජනවාරි මස 1 වෙනි දින සිට 31 වෙනි දින වනතුරු මෙහි පහත සඳහන්වන රේන්ද පළමු ගැනුම්කාරයින්ගේ අප්‍රයෝජනයට මාතර උපඑජන්තලන්තානස් විසින් නොවැම්බර් මස 28 වෙනි මුහුද්දාසියේ දවස් සිටුවේ එකට ප්‍රසිධ වෙන්නේදේසියේ දෙවනු විකුණන්නට සෙදෙනවා ඇත. එනම්:—

බඩතර තුබාවේ පාරේ රේන්දේ සහ හක්මහ පරණ පාරේ කැකනදුරේ රේන්දේදිය.

ලුල්ඵමකාරයා විසින් රේන්දය ගත්ව දෙන මුදලෙන් දෙසෙන් රංගුවක් රේන්දෙට ඇට පිණිස අත්පට ගෙවන්ට ඕනෑය.

දෙවන විකුණන්ට යෙදෙන කාරණය නම් 1895 වන වසරේ මාසයට ගෙවන්ට ඕනෑ මුදල යොගෙවී හියාය.

ජී. කුක්සන්,
ආණ්ඩුවේ ඒජන්තයා වෙනුවට.
වසී 1895 ක්වු නො. ව. මබර් මස 11 වෙනි
දින ගාල්ලේ කවිවේරියේදීය.

NOTICE is hereby given that the following Toll Rents of the Kurunegala District for the year ending December 31, 1896, will be sold by public auction at the Kurunegala Kacheheri on Monday, November 25, 1895, at 1 o'clock P.M.

The purchaser will be required to deposit 10 per cent. in cash on the purchase amount on the day of sale and complete the necessary securities within one month from that date.

Bridge.

At the foot of the Galagedara Pass on the Kandy road.

ELIAN A. KING,
Government Agent.

Kurunegala Kacheheri,
November 8, 1895.

වසී 1896 ක්වු දෙසැම්බු මස 31 වෙනි දිනට අවසාන වෙන්නාවු අවුරුද්දේ මෙහි පහත සඳහන්වන කුරුකැගල දිස්ත්‍රික්කයේ නොවුල් රේන්ද වසී 1895 ක්වු නො. ව. මබර් මස 25 වෙනි සඳුදින දවල් 1 ට කුරුකැගල කවිවේරියේදී ප්‍රසිධ වෙන්දේසියේ විකුණනවට මෙහි දැනුම් දුන්වා ඇත.

ගැනුම්කාරයෝ විසින් රේන්දය ගත් දිනේදී රේන්දය ගත් මුදලෙන් සිංට දහය බැගින් මුදල් අත්පිට කාසි බදන්ට ඕනෑය. තවද එහි දිනේ පටන් මාසයක් ඇතුලතදී ඕනෑකරන්නාවු ඇප සම්පූර්ණකරන්ට ඕනෑය.

පාලම.

භුවරපාරේ ගලගෙදර කන්දපාවුල.

ඒලියඩ් ඒ. කීඩ්,
ආණ්ඩුවේ ඒජන්ත වමිග.

වසී 1895 ක්වු නො. ව. මබර් මස 8 වෙනි
දින කුරුකැගල කවිවේරියේදීය.

NOTICE is hereby given that the Government Agent of the Province of Uva is prepared to receive tenders from persons willing to tender for the privilege of collecting Arulu fruit (Gallnut) grown on the lands at the disposal of the Crown within the Province of Uva, for the year 1896, from January 1 to December 31, 1896.

IN terms of the 7th clause of Ordinance No. 9 of 1891, I do hereby cancel the declaration dated July 16, 1895, published in Part III. of Government Gazette No. 5,362 of July 19, 1895, the area proclaimed being now free from disease.

F. W. BOWES,
for Government Agent.

Anuradhapura Kacheheri,
November 6, 1895.

I DO hereby declare that the villages called Pussiyankulam and Madawachchiya (according to description below), in Nuwaragam Tulana of Nuwaragam korale in the Nuwaragam palata of the North-Central Province, are infected areas according to the 3rd clause of Ordinance No. 9 of 1891.

1. Pussiyankulam.—Bounded on the north by Millegama, south by Keppitiyawa, east by Puppukulam, west by Pahala Galpataha.

The tender, which should be in sealed envelopes superscribed "Tender for Gallnuts," will be received at the Badulla Kacheheri until 12 o'clock noon on Wednesday, December 4, 1895, when they will be opened.

Tender should be accompanied by Government draft for Rs. 1,000 if the tenderer does not appear at the Kacheheri in person.

The Government Agent reserves to himself the right, without question, of rejecting any or all tenders.

The person whose tender is accepted by the Government Agent will be required to deposit at once in cash the full amount of his tender pending the approval of His Excellency the Governor.

If no satisfactory offer be received by tender, the Government Agent will immediately put up the rent for sale by public auction.

A fee of 25 cents for each cart load of nuts removed is to be paid to the headman granting the pass.

H. WHITE,
Acting Government Agent.

The Kacheheri,
Badulla, November 11, 1895.

ලුල්ඵමකාරයා විසින් රේන්දය ගත්ව දෙන මුදලෙන් දෙසෙන් රංගුවක් රේන්දෙට ඇට පිණිස අත්පට ගෙවන්ට ඕනෑය. 1896 වසරේ ජනවාරි මස 1 වෙනිදා සිට එම අවුරුද්දේ දෙසැම්බු මාස 31 වෙනිදා වනතුරු එකතු කර ගැනීමේ වාසිය ලුල්ලා එවනලද ලුල්ඵමයට ගෙවන්ට "වැන්බර්" ලාවදියාවේ ආණ්ඩුවේ ඒජන්තයාගේ විසින් බාරගන්ට යෙදෙනවා ඇත. "ඇන්චිලොස්" එහෙක අඩංගුකර මුද්දරකර "අර්ථරේන්දයට ලුල්ඵමයට" කියා පිටලියා එවනලද "වැන්බර්" 1895 ක්වු දෙසැම්බු මස 4 වෙනි බදුද දවල් 12 වන තුරු බදු එ කවිවේරියේදී බාරගෙණ නැවත එවා කඩන්ට යෙදෙනවා ඇත.

ලුල්ඵමකාරයා කවිවේරියේ පෙනී නොසිටිනවා නම් ඔහුගේ ලුල්ඵමයට සමග රුපියල් 1,000 ආණ්ඩුවේ මුද් කඩදසියක් පවිසයුතුය.

එකම ලුල්ඵමයක කෝ ලුල්ඵමයට සියල්ලම ගෝ ප්‍රතිකාරකරීමේ බලය ආණ්ඩුවේ ඒජන්තයාගේ විසින් වෙත නබාගන්නාලදී.

ආණ්ඩුවේ ඒජන්තයාගේ විසින් යම් ලුල්ඵමයකට ඒන්තයන්ට යෙදෙන විට එම ලුල්ඵම ආණ්ඩුකාර ලාවුනන්වනවන්සේ විසින් පිලිගන්නාතුරු ලුල්ඵමයට සදහන් සම්පූර්ණ මුදල ලුල්ඵමකාරයා විසින් කවිවේරියේ බැඳියයුතුය.

නිසි ගණනකට ලුල්ඵමයට නෙලවුනිනම් අර්ථරේන්දය එවලේම ආණ්ඩුවේ ඒජන්තයාගේ විසින් ප්‍රසිධ වෙන්දේසියේ විකුණන්ට යෙදෙනවා ඇත.

ගේණයන්ට යෙදෙනලද අර්ථ කරන්නකට ගත 25 බැගින් මුදලක් පාසදෙන මුලාදනියාව ගෙවියයුතුය

එච්. වයිට්,
ආණ්ඩුවේ ඒජන්ත වමිග.

වසී 1895 ක්වු නො. ව. මබර් මස 11
වෙනි දින බදු එ කවිවේරියේදීය.

2. Madawachchiya.—Bounded on the north by Keppetiyawa, south by Palugama, east by Dambagahawewa, west by Dura Bulankulama.

F. W. BOWES,
for Government Agent.

Anuradhapura Kacheheri,
November 8, 1895.

I DO hereby declare that the villages called Sangilikanadarawa and Lindawewa in Kadawata korale of Nuwaragumpalata, in the North-Central Province—bounded on the north by Wadiwewa and Helambagaswewa, south by Dunuttegama and Kanugahewa, east by Karambankulam, west by Kanadara Diwulwewa—are infected areas according to the 3rd clause of Ordinance No. 9 of 1891.

F. W. BOWES,
for Government Agent.

Anuradhapura Kacheheri,
November 8, 1895.

I DO hereby declare that the villages called Madatugama and Barawila (according to description below), in Kiralawa korale of Kalagampalata of the North-Central Province, are infected areas according to the 3.d clause of Ordinance No. 9 of 1891 :—

1. Madatugama.—Bounded on the north by Galkanda, south by Mudungoda, east by Galkanda, west by Welle-ela.

2. Barawila.—Bounded on the north by tamarind tree, south by ketakala tree, east by wela (fence of), west by Mirisgoni-oya.

F. W. BOWES,
for Government Agent.

Anuradhapura Kachcheri,
November 8, 1895.

I DO hereby declare that the villages called Mankadawala, Siyambalagaswewa and Anduweketuwewa (according to description below), in Kende korale of

Nuwaragampalata, in the North-Central Province, are infected areas according to the 3rd clause of Ordinance No. 9 of 1891 :—

1. Mankadawala.—Bounded on the north by chenas at Moratottama, south by Dandubendirupewala, east by Mahahinna, west by Danakotigala.

2. Siyambalagaswewa.—Bounded on the north by palu tree, south by Hinigodella, east by Galwetiya, west by Tonigala.

3. Anduweketuwewa.—Bounded on the north by palu-tree, south by Gallinda, east by Helembagahagodella, west by Tonigala.

F. W. BOWES,
for Government Agent.

Anuradhapura Kachcheri,
November 8, 1895.

LAND SALES IN THE EASTERN PROVINCE.

(Continued from page 1233.)

No. 528, E. P.

Colonial Secretary's Office,
Colombo, November 14, 1895.

ON Thursday, December 19, 1895, and the following days the Government Agent for the Eastern Province will put up to auction, at his office in Batticaloa, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 2,029.—Akkaippattu.

No.	Village.	Name of Applicant.	Description.	Extent.			Upset Price	
				A.	R.	P.	per Acre.	
				Rs.			c.	
6668	Tirukkivil	Jacob Vaikkundapillai	Fit for cocoanut plantation	144	0	30	15	0
6670	Do.	V. Vinachittampi Udiayar	do.	223	0	0	20	0
6671	Do.	K. Chinnapillai	do.	184	0	0	25	0
Preliminary plan 1,344.								
3179	Tirukkivil	B. Ffanshawe, &c.	Fit for cocoanut plantation	69	0	0	10	50
3181	Koraikkalappu	do.	do.	312	2	10	12	50
Preliminary plan 1,063.—Eravur.								
1045	Pankudaveli	N. Tampimutta	Fit for paddy cultivation	51	3	4	12	50
Preliminary plan 1,349.—Nadukadu.								
3226	Mallikaittivu	General sale	Fit for paddy cultivation	51	2	7	12	0
3236	Do.	do.	do.	54	1	35	12	0

Further information regarding these lands and conditions of sale may be obtained from the Government Agent, Eastern Province, Batticaloa.

By His Excellency the Lieutenant-Governor's command,

W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 528, E. P.

கொலோனியல் சர்க்கிடுததார அபிசிஸ்,
கொழும்பில், 1895 ம ஆகஸ்ட் மாதம் 14 ந் உ.

1895 ம ஆகஸ்ட் மாதம் 19 ந் தேதியாகிய வியாழக்கிழமை யிலு மசனையடுத்த நாட்களிலும் கிழக்கு மாகாணத்தி கவற்றண்டிமந்து ஏசனறவாகளால் தனது ஆபீசில் இதனடியிற சொல்லப்படடிருக்கிற முடிக்கூறிய காணிதகுணடுகளை, அரசாட்சியாரால் உததரவுபண்ணப்படிருக்கும் பொருத்தப்பிரகாரம் ஏல் ததிற்குறி விற்கபபடிம.

காணிதகுணடுகள, கிழக்கு மாகாணத்தி மட்டககளப்பு டிஸ்திழிக்கி விருக்கினறது.

படம் 2,029, அக்கரைப்பற்று.

இல.	குறிச்சி.	கேள்வீக்காரரின பெயர்.	விவரம்.	ஏக்கர் வீதம்.			மதிப்பு.	
				அ.	நா.	ப.		
				அ.	நா.	ப.	ரூ.	ச.
6668	திருக்கோவில்	யா. வைகுண்டப்பிள்ளை	தென்னமபிள்ளை கேதறழமி	144	0	30	15	0
6670	ஓடி	வீ. வினாசித்தம்பி உடையார	ஓடி	223	0	0	20	0
6671	ஓடி	க. சின்னப்பிள்ளை	ஓடி	184	0	0	25	0
படம் 1,344.								
3179	திருக்கோவில்	பென்சாத்தூரையும் மறு பேரும	தென்னமபிள்ளை கேதறழமி	69	0	0	10	50
3181	கோரைக்களப்பு	ஓடி	ஓடி	312	2	10	12	50
படம் 1,063, ஏராவூர்.								
1045	பங்குடாவெளி	ந. தம்பிமுத்து	வேளாண்மைக கேதறழமி	51	3	4	12	50
படம் 1,349, நாடுகாடு.								
3226	மலலிகைத்தீவு	பொதுவீரடனவு	வேளாண்மைக கேதறழமி	51	2	7	12	0
3236	ஓடி	ஓடி	ஓடி	54	1	35	12	0

இக்காணிகளைப்பற்றிய மேலதிகமான விவரங்களை யும் விறபன வின பொருதிசுகளையுமபற்றி மட்டக களப்பு அரசாட்சி ஏசனறுத்தூரையவர்களிடம் வினா வி அறிந்தகுகொள்ளலாம்.

அதிகுத்தம மகோதமர் அவர்களினது கட்டளையின்படி,

டபிள்யூ. டி. ரேலர்,
இராசாங்க விதிதரின வேலைபாப்பவர்.